

1.1 තත්වගණනය කල මතය

සීමාසහිත දැදුරු ඔය මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කල මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩපැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතයේ යොමුව සමඟ අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සම්බන්ධිත පාර්ශවයන්ගේ හෙළිදරව් කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS 24) අනුව, සම්බන්ධිත පාර්ශවයන් සමඟ සැලකිය යුතු ගනුදෙනු වල ස්වභාවය සහ තොරතුරු මූල්‍ය ප්‍රකාශයේ අනාවරණය කර නොමැත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධානවලට අනුකූල විය යුතුය.

1.6 බදු රෙගුලාසි වලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 126 වන වගන්තියට අනුව, නිසි පරිදි සම්පූර්ණ කරන ලද වාර්තා තක්සේරු වර්ෂය අවසන් වීමෙන් පසු නොවැම්බර් 30 වන දිනට හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, 2018/2019 තක්සේරු වර්ෂය සඳහා සමාගම ආදායම් බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුය

1.7 මුදල් කළමනාකරණය

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මුදල් හා මුදල් සමාන දෑ හි සංයුතිය මූල්‍ය ප්‍රකාශනවල වෙන වෙනම පෙන්වා නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	මූල්‍ය ප්‍රකාශනවල වෙන වෙනම අනාවරණය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.3,327,306 ක් වූ බදු පෙර ශුද්ධ අලාභයක් වූ අතර ඊට අනුරූපව පෙර වර්ෂයේ සමාගමේ බදු පෙර ශුද්ධ අලාභය රු.216,572 ක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය

ප්‍රතිඵලයෙහි රු.3,110,734 ක අඩු වීමක් නිරීක්ෂණය විය. යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී ණය ලිපියේ ගාස්තු රු.3,129,415 කින් ඉහළ යාම මූල්‍ය ප්‍රතිඵලයේ ඉහත පිරිහීමට ප්‍රධාන හේතුව විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

2016 ජනවාරි 12 වන දින බලශක්ති බලපත්‍රය නිකුත් කර තිබුණද, 2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පනතට අනුව වසර 02 ක කාලයක් තුළ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට සමාගම අපොහොසත් වී තිබුණි. කෙසේ වෙතත්, 2020 නොවැම්බර් 30 වන විටත් වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට සමාගම අපොහොසත් වී තිබේ. සමාගම තවත් වසර 02 ක කාලයක් දීර්ඝ කිරීම් ඉල්ලා ඇති අතර 2021 සැප්තැම්බර් 22 දක්වා දීර්ඝ කිරීම් කාලයක් ලබා දී තිබුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.

නිර්දේශය

තවදුරටත් ප්‍රමාදයකින් තොරව වාණිජ මෙහෙයුම් ආරම්භ කළ යුතුය

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

විධිමත් පරිදි අනුමත කරන ලද බඳවා ගැනීමේ පටිපාටියක් (SOR) රහිතව සමාගමේ කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සිදු කර තිබුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.

නිර්දේශය

2003 ජූනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපෘතිය වක්‍රලේඛයට අනුව, බඳවා ගැනීමේ පටිපාටිය (SOR) පිළියෙළ කර අනුමත කර ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය

(අ) 2003 ජූනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපෘතිය වක්‍රලේඛයට අනුව සහ 2007 ඔක්තෝබර් 02 දිනැති අංක පීරීඩ්/45 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයට අනුව, මූල්‍ය වසර අවසාන වීමෙන් පසු දින 60 ක් තුළ කාර්යසාධන වාර්තාවේ කෙටුම්පතක් සමඟ අනුමත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයාට ඉදිරිපත්

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

මෙයට පෙර සමූහ සමාගමේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණ ද, සමූහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිදු වූ වෙනස්වීම් හේතුවෙන් ද, බලයලත් අත්සන්

නිර්දේශය

වක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

කළ යුතු වුවද, සමාගමේ 2019 වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන 2020 ජූලි 13 දින විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

පිළිබඳව ඇති වූ ගැටළු හේතුවෙන් ද මෙම ක්‍රියාවලිය ප්‍රමාද විය.

(ආ) 2016 සිට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කර නොතිබුණි.

වක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුය.

4.2 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2003 ජූනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛය ප්‍රකාරව, සමාගම විසින් සංයුක්ත සැලසුමක් පිළියෙළ කර නොතිබුණි.

කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.

වක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

4.3 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2003 ජූනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛය ප්‍රකාරව, සමාගම විසින් වාර්ෂික ක්‍රියාකාරී සැලසුමක් පිළියෙළ කර නොතිබුණි.

කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.

වක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

4.4 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපනය කර නොතිබුණු අතර 2019 වසරේ දී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මගින් කිසිදු විගණනයක් සිදු කර නොතිබුණි.

කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.

නිසි අභ්‍යන්තර පාලනය සඳහා අභ්‍යන්තර විගණනය සිදු කළ යුතුය.

4.5 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2019 වර්ෂය සඳහා අනුමත අයවැය ලේඛනයක් සමාගම සතු නොවීය. එබැවින්, තථ්‍ය කාර්යසාධනය සහ අසාමාන්‍ය විචලනයන් සමාලෝචනය කළ නොහැකි විය.

කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.

2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛ අංක පීරීඩ්/12 ප්‍රකාරව, අයවැය ලේඛනය සකස් කර ඒ සඳහා අනුමතිය ලබා ගත යුතුයි.

4.6 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණ

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රය ප්‍රකාරව, සියලුම රාජ්‍ය ආයතන තම විෂය පථය යටතට ගැනෙන අරමුණු සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා දායක විය යුතුයි. කෙසේවෙතත්, සමාගම තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව දැනුවත් වී නොතිබුණු අතර සපුරාගත යුතු ඉලක්ක, එම අරමුණු සපුරා ගැනීමේදී ඇතිවන අඩුපාඩු සහ එහි ප්‍රගතිය මැන බැලීම සඳහා වන සුදුසු දර්ශකයන් ද හඳුනා ගෙන නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.

නිර්දේශය

සමාගම, තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු කළ යුතුයි.